



නිකුත් කළේ සන්නිවේදන දෙපාර්තමේන්තුව

දිනය 2021 සැප්තැම්බර් 09

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්වීමේදී තීරණය කළේය. ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ දුවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.

**100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන
අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ආනයනවල සාරාංශය**

කාණ්ඩය	සංයෝජිත වර්ගීකරණ කේත ගණන	ආනයන වියදම (එ .ප. ඩොලර් මිලියන)		
		2019	2020	2021 ජන-ජූලි
විදුලි සංදේශ උපකරණ (ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන වැනි)	5	247.3	268.4	250.3
ගෘහ උපකරණ (විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, කොණ්ඩය සකසන උපකරණ, ජලය උණු කරන උපකරණ, විදුලි ලාම්පු, උදුන් වැනි)	82	203.8	171.7	160.6
රෙදිපිළි සහ උපාංග (ළදරු ඇඳුම්, සංකුචික මේස්, ජර්සි, රාත්‍රී ඇඳුම් සහ පිජාමා, කබා, කම්ස සහ බිලවුස්, ඇඳුම් කට්ටල, ජව ඇඳුම් කට්ටල සහ පිහිනුම් ඇඳුම්, ටී ෂර්ට්, යට ඇඳුම්, පාවහන්, අත් ඔරලෝසු, අච් කණ්ණාඩි, වෙනත් උපාංග වැනි)	266	162.6	129.9	102.3
ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ (ගෘහ භාණ්ඩ, ලාම්පු සහ ආලෝකකරණ උපාංග, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරීලි වැනි)	121	103.5	77.6	63.8
රබර් ටයර්	10	42.2	28.5	40.1
වායු සම්කරණ යන්ත්‍ර	15	50.4	43.0	34.4
පලතුරු (නැවුම් ඇපල්, මිදි, දොඩම් සහ වියළි පලතුරු පළතුරු යුෂ වැනි)	11	65.5	50.1	33.6
සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය (සුවඳ විලවුන්, වේග නිරූපණ උපාංග වැනි)	23	34.8	22.6	19.9
පාන වර්ග (බියර්, වයින, බෝතල්කල ජලය සහ වෙනත් බීම වැනි)	24	58.0	27.7	11.8
වෙනත් ආහාර සහ පාන වර්ග (ධාන්‍ය සැකසීම, පිෂ්ඨය, වොකලට්, මෝල්ට්, කටු ගැලවූ මාළු, වීස්, බටර් වැනි)	36	43.5	33.9	26.5
වෙනත් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ (සංගීත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය වැනි)	30	46.4	17.8	10.1
එකතුව	623	1,057.9	871.2	753.4